

කෘෂිකර්මය

01

1.1 පුංචි ගෙවත්තක පැල නිපදවමු

මෙම පරිචේෂ්දය අධ්‍යානය කිරීමෙන් ඔබට,

- පසක සරු බව පවත්වා ගැනීමටත්,
- තුමේයේ කසල එක්ස් වීම අවම කර ගැනීමටත්,
- බෝග වගාවට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය සකස් කර ගැනීමටත්,
- තවාන් නඩත්තු කරමින් ගෙවතු වගාවකට අවශ්‍ය පැල නිපදවා ගැනීමටත්

හැකියාවක් ලැබෙනු ඇත.

අප අවට පරිසරය දැකුම්කර් ස්ථානයක් ලෙස පවත්වා ගැනීම අපගේ සිත් තුළ සතුට දනවන්නති. අපගේ නිවස අවට ගෙවත්ත මෙන් ම පාසල් ගෙවත්ත ද අලංකාර ව ඇති විට ප්‍රබෝධවත් සිතකින් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට අපට හැකි වනු ඇත. වස විසේන් තොර ආහාර ලබාගත හැකි වීම, ගිරිරයට ව්‍යායාම ලැබීම, අමතර ආදයම් ලැබීම ආදි ප්‍රයෝගන රසක් ද අත්පත් කරගත හැකි ය.

ගෙවත්තක් සකස් කර පවත්වා ගැනීමේ දී අපගේ අවධානය යොමු කළ යුතු කරුණු රාජියකි. එම කරුණු අතරින් ඉතා වැදගත් වන කරුණු දෙකක් පිළිබඳ ව මෙම පාඨමේ දී අපගේ අවධානය යොමු කරමු.

ඒවා නම

- ගෙවත්තේ පස සාරවත් ලෙස පවත්වා ගැනීම
- ගෙවත්තේ වගා කිරීමට අවශ්‍ය පැල නිපදවා ගැනීම ය.

ගෙවත්තේ පස සාරවත් ලෙස පවත්වා ගනිමු.

පස, බෝග වගාව සඳහා අවශ්‍ය වන මූලික සාධකයකි. ගාක දරා සිටින්නේත් ගාකවලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේත් පස ය. පසෙහි සාරවත් බව අඩු වීමට හේතුවන කරුණු කිහිපයක් පහත දැක්වේ.

- දිගින් දිගට ම බෝග වගා කිරීමෙන් පසේ පෝෂක කොටස් ඉවත් වීම
- පස සේද්පාත්වට ලක් වීම
- පසට පොලිතින්, ජ්ලාස්ටික්, විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය හා ඉලක්ලොනික් උපකරණවල කොටස් ආදි අපද්‍රව්‍ය බැහැර කිරීම.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

මෙම කරුණු අතුරෙන් පස සේදුපාල් වීම වැළැක්වීමටත්, භූමියෙහි අපද්‍රව්‍ය එකතු වීම අවම කර ගැනීමටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වීමසා බලමු.

පස සේදුපාල් වීම වෘෂක්වමු

පස සේදුපාල්ව යනු වර්ෂාව හේතුකොට ගෙන මතුපිට ඇති සාරවත් පස් තවිට සේදී යාම ය. මෙම හානිය බහුල ව සිදුවන්නේ බැවුම් ඉඩම් වලය. වැසි බිංදු වේගයෙන් පස මතට වැටෙන විට පස් අංගු එකිනෙකින් වෙන් වන අතර බැවුම් ඔස්සේ පහළට ගලා යන වැසි ජලය සමඟ පස් අංගු ද ගසාගෙන යයි.

මේ අනුව සේදුපාල්ව වැළැක්වීමේ දී අපගේ අවධානය යොමු කළ යුතු කරුණු දෙකකි.

- වැසි බිංදු පොලොවට වැටෙන විට පස් අංගු වෙන් වීම වැළැක්වීම
- වැසි ජලය පහළට ගලා යාමේ වේගය අඩු කිරීම

මේ සඳහා අපට කළ හැකි දේ පිළිබඳව වීමසා බලමු.

ඡ්ව බාධක යෙදීම

මෙයින් අදහස් වන්නේ වැසි බිංදු පොලොවට වැටෙන විට පස් අංගු වෙන් වීම වැළැක්වීමටත්, වැසි ජලය ගලා යන වේගය අඩු කිරීමටත් දිගාව හරස් කරමින් විවිධ ගාක සිටුවීම ය. ඒ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.



වෙන්නේ පහළ මායිම්වලට ග්ලිරිසිඩියා වැටක් සිටුවීම



ජලය ගායන දිගාව හරස් කරමින් සේර, සැවැන්දරා ආදි ගාක වැට් සිටුවීම



පස ආචරණය කරමින් වැශිනා වට්ටක්කා, කැකිරී ආදි වැල් බෝග වගා කිරීම

- ජලය ගලා යන දිගාව හරස් කරමින් ගොටුකොළ මුකුණු වැන්න ආදි පලා බෝග සිටුවීය හැකි ය.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

අංශ්ව බාධක යෙදීම

අවට පරිසරයෙන් සපයා ගත හැකි අංශ්වේ දුච්‍ය බාධක ලෙස යොදා ගනිමින් සේද්දාපාලව අඩු කළ හැකි ය. මෙහි දී ජලය ගලා යන දිගාව හරස් කරමින් ගල්, ලි කෝටු, පොල්පිති ආදිය තැත්පත් කිරීම මගින් හා පස් වැට් සකස් කිරීම මගින් ජලය ගලා යාමට බාධා කළ හැකි ය. වැසි බිංදු පස් මතට වේගයෙන් පතිත වීම හා පස් අංශු වෙන් වීම අඩු කිරීම සඳහා පරණ පාඨිසි, ලණු පැදුරු, ගෝනි පොලිසැක් උර ආදිය පස් මත එලා තැබිය හැකි ය.

තව ද පස මතුපිට පිදුරු පොල් අතු ආදි දුච්‍යවලින් ආවරණය කිරීමෙන් ද සේද්දාපාලව අඩු කළ හැකි ය.



පරණ රෙර පාඨිසි එලීම



පස් පිරවු උර හරස් කිරීම



ගල්වැට් යෙදීම

ඡ්වා හා අංශ්ව බාධක සංකලනය කර යෙදීම

පස මත පරණ ලණු පැදුරු ගෝනි ආදි ඇතිරිල්ලක් දමා එහි තැනින් තැන සිදුරු කර එම ස්ථානවල පැල සිටුවිය හැකි ය.



බැවුම හරස් කරමින් පස් පිරවු ගෝනි තබා එම ගෝනි සිදුරු කර පැල සිටුවීම



බැවුමේහි බෝග සිටුවා පිදුරුවලින් පොලාව ව්‍යුන් කිරීම



බැවුම හරස් කරමින් සකසන ලද පස් වැට් මත පොලිනින් එලා එය සිදුරු කර බෝග සිටුවා පස් වැට් අතරට පිදුරු යෙදීම

ශ්‍රී යාකාරකම 1.1

- ඔබගේ පාසල් ගෙවත්තෙහි සෝදාපාලවට ලක් වූ ස්ථාන හඳුනාගන්න.
- ඔබට සපයා ගත හැකි ජ්‍යෙෂ්ඨ සහ අජ්‍යෙෂ්ඨ ද්‍රව්‍ය බාධක ලෙස යොදාගනිමින් සෝදාපාලව වැළැක්වීමට කටයුතු කරන්න.

අපද්‍රව්‍ය නිසි අසුරින් කළමනාකරණය කරමු

ප්‍රයෝග්‍යනයට ගත නොහැකි ද්‍රව්‍ය ලෙස සලකමින් බැහැර කරන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කළහොත් ඒවා සම්පත් ලෙස නැවත ප්‍රයෝග්‍යනයට ගත හැකි වනු ඇත.



අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කර දැක්වීය හැකි ය. එනම් දිරාපත් වන අපද්‍රව්‍ය හා දිරාපත් නොවන අපද්‍රව්‍ය ලෙසිනි.

දිරාපත් වන අපද්‍රව්‍ය - මුළුතැන්ගෙයින් ඉවත්ලන ද්‍රව්‍ය (ඒළවුල්, පලනුරු ආදියෙහි පොතු, පොල් කුඩා, ඉදුල්) හා ගස් වලින් වැශෙන කොළ ආදිය වේ.

දිරාපත් නොවන අපද්‍රව්‍ය -පොලිතින්, ඉටි රෙදි, පොලිසැක් උර, පොල් කටු, බෝතල් කටු, පිගන් කටු, වින්, හිස් බීම බෝතල්, පානීය ජල බෝතල්

මෙම අපද්‍රව්‍ය දෙවරුගය අතුරෙන් පරිසරයට වැඩි වශයෙන් අහිතකර වනුයේ දිරාපත් නොවන අපද්‍රව්‍ය ය.

අපද්‍රව්‍ය කළමනාකරණයේ මුලික ම අවස්ථාව අපද්‍රව්‍ය වෙන් වෙන් ව එකතු කිරීම ය. මෙය අපද්‍රව්‍ය ජනනය වන අවස්ථාවේ ම කළ යුත්තකි.

දිරාපත් වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම

නිවසක හෝ පාසලක එකතු වන සියලු ම ආකාරයේ දිරාපත්වන අපද්‍රව්‍ය කොම්පෝස්ට්‍රි පොහොර නිෂ්පාදනය කිරීමේ අමුදව්‍යයක් ලෙස යොදාගත හැකි ය. කොම්පෝස්ට්‍රි පොහොර සැදිමේ විවිධ ක්‍රම ඇත්තේ වඩාත් පහසු ක්‍රමයක් ලෙස කොම්පෝස්ට්‍රි කොටු හෙවත් කුඩා ක්‍රමය හැදින්විය හැකි ය.

ත්‍රියාකාරකම 1.2

කොම්පෝස්ට්‍රි කොටුවක් සාදමු

අවශ්‍ය ද්‍රව්‍ය


- මිටර 1 1/2 ක් පමණ දිග හා සේ.මි. 2-3 පමණ විෂ්කම්භය ඇති ලි කොටු හෝ පුවක් පටි හෝ අමු ගේලිරිසිඩියා කොටු 35ක් පමණ
- උණ ලියක් හෝ බටලියක් පලා සකස් කරගත් තැව්‍ය හැකි පටි කිහිපයක්.
- කොහු ලණු

අවශ්‍ය උපකරණ :

ලදුල්ලක්, අලවංගුවක්, පිහියක්


සකස් කිරීමේ පියවර

- කොම්පෝස්ට්‍රි කොටුව සැදිමට තොරාගත් ස්ථානයෙහි තුළු පිරිසිදු කරගන්න.
- 1 රුපයේ පෙනෙන පරිදි විෂ්කම්භය සේ.මි. 60 ක් පමණ පළලට වංත්තයක් ලකුණු කරගන්න.
- එම වංත්තයේ පරිධිය මත සේ.මි. 4-5 ක් පමණ පරතරය ඇතිව සේ.මි. 20 ක් පමණ ගැහුරට සිදුරු සාදාගන්න.
- (2 රුපය) මේ සඳහා අලවංගුවේ උල් කෙළවර හාවිත කළ හැකි ය.



1 රුපය

නොමිලේ බෙදා හැරීම සඳහා ය.



2 රුපය



3 රුපය

- එම සිදුරු තුළ ඉහත සපයා ගන්නා ලද කෝටු සිටුවා ඒවා නොසෙල්වෙන පරිදි හිර කර ගත යුතු ය. ග්ලීරිසිරියා කෝටු සිටුවන්නේ නම් ඒවායේ මහත පැත්ත පහළට සිටින සේ සිටුවා ඒවා මූල් අදින තුරු සතියක් පමණ ජල සම්පාදනය කළ යුතු වේ.
- 3 රුපයේ දැක්වෙන පරිදි, සිටුවන ලද කෝටු වටා උණපටි තබා, කොහු ලැඹුවලින් බැඳ ගක්තිමත් කරගත යුතු ය.

මෙසේ සකසා ගත් කුඩායට දිරාපත් වන ඕනෑම අපද්‍රව්‍යයක් දැමීය හැකි ය. කොමිපෙශ්ට් කොටුවේ පත්‍රලට ආසන්නව ලි කෝටු අතරින් කොමිපෙශ්ට් ඉවත් කරගත හැකි ය. මෙම කොමිපෙශ්ට් ගෙවත්තේ බෝග වගාවට දැමීමට සුදුසු වේ.

කොමිපෙශ්ට් කොටු සැකසීමේ දී අමු ග්ලීරිසිඩියා කෝටු යොදගන්නා විට ඒවා පැළවේ. ඉන් ලැබෙන පත්‍ර ද කඩා කොටුව තුළට දැමීමෙන් කොමිපෙශ්ට්වල සාරවත් බව වැඩිකළ හැකි වන අතර කොටුව වැඩි කාලයක් පවත්වා ගත හැකි වේ.

බෝගවලට කොමිපෙශ්ට් යෙදීමේ වාසි

- ගාකවලට අවශ්‍ය පෝෂණය ලබා දීම
- පස බුරුල් වී පස සරු වීම
- පසේ තෙතමනය රද්ධා තබා ගැනීම

නොදිරන අපද්‍රව්‍ය කළමණාකරණය කිරීම

නොදිරන අපද්‍රව්‍ය පරිසරයට භාතියකි. නමුත් මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා නොදිරන ද්‍රව්‍යවලින් සකස් කරන විවිධ භාණ්ඩ හා විවිධ නොදිරන ද්‍රව්‍යන් සහිත ආහාර ද්‍රව්‍ය පරිහෙළුනයට මිනිසා පුරුදු වී ඇත. එබැවින් අපගේ එදිනේද කටයුතුවල දී නොදිරන අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීමට පියවර ගත යුතු වේ. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පහත දැක්වේ.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

1. හාවිතය අවම කිරීම / හාවිතයෙන් වැළකීම (Reduce)

හාවිතය අවම කිරීම හෝ හාවිතයෙන් වැළකීම නිසා අපද්‍රව්‍ය ජනනය වීම අවම වේ. මෙය අපද්‍රව්‍ය කළමනාකරණයේ වඩාත් වැදගත් ම පියවර යි.

- වෙළඳපාලට යාමේ දී රෙදි බැගයක් හෝ පන් බැගයක් රැගෙන යාමෙන් නිවසේ පොලිතින් උර එක් රස් වීම අවම වේ.
- ආහාර එනිම සඳහා පොලිතින් කොළ වෙනුවට කෙසෙල් කොළ හෝ කැම පෙටිරි හාවිත කිරීමෙන් දිනපතා පරිසරයට පොලිතින් මුද හැරීම අඩු කළ හැකි වේ.

2. තැබුත හාවිතයට ගැනීම (Reuse)

හාවිතය තුළින් එක් රස් වන අපද්‍රව්‍ය තැබුත ප්‍රයෝගනයට ගැනීම පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු ය.

- ගෙවත්තේ බීජ පැළ කිරීම සඳහා හිල් පොල්කටු, හිස් යෝගට කොප්ප, හිස් බීම කොප්ප ආදිය යොදා ගත හැකි ය.
- පැළ හා බීජ සිටුවීමට හිස් කිරීමේ උර විවිධ පොලිතින් උර විවිධ ජ්ලාස්ටික් බඳුන්, පරණ වයස යොදාගත හැකි ය.



හිස් කිරී හටටි



පොල් කටු



හිස් ජ්ලාස්ටික් බඳුන්



පරණ වයස

3. ප්‍රතිව්‍යුත්කරණය කිරීම (Recycle)

අපද්‍රව්‍ය කළමනාකරණයේ දී තව දුරටත් හාවිතයට ගත නොහැකි අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුත්කරණය කළ හැකි ය. අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුත්කරණය යනු යම් අපද්‍රව්‍යයක්, වෙනත් ප්‍රයෝගනවත් අමුද්‍රව්‍යයක් බවට පත් කිරීම යි.

නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුත්කරණය කිරීම පාසල් හෝ නිවාස ආග්‍රිතව කළ නොහැකි ව්‍යවත් ඒවා එක්රස් කර ප්‍රතිව්‍යුත්කරණ කිරීම සඳහා පලාත් පාලන ආයතන වෙත හෝ පෙද්ගලික එකතු කරන්නන් වෙත හාර දිය යුතු ය.

Reduce, Reuse, Recycle යනුවෙන් හැඳින්වූ ඉහත සඳහන් කළ පියවර තුන අපද්‍රව්‍ය කළමනාකරණයේ 3 R සංකල්පය නම් වේ.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

මෙම සංකල්පයට අනුව අපද්‍රව්‍ය බවට පත් වන දේ පරිහරණය අඩු කරන විට නැවත භාවිත කිරීමට සිදුවන ප්‍රමාණය බෙහෙවින් අඩු වේ. ඒ අනුව ප්‍රතිච්ඡිකරණය කිරීමට සිදුවන ප්‍රමාණය ඉතා ස්වල්පයක් වේ.

ප්‍රතිච්ඡිකරණ මධ්‍යස්ථානවල දී තොදිරන අපද්‍රව්‍ය නැවත ප්‍රයෝගනයට ගත හැකි තත්ත්වයට පත් කරනු ලැබේ. එහි දී තව දුරටත් ප්‍රතිච්ඡිකරණය කළ තොහැකි ව ඉතිරිවන කොටස් විවිධ ක්‍රම මගින් පිරිපහද (Treatment) කරනු ලැබේ. මෙම පියවරේ දී සිදු කරනුයේ ප්‍රතිච්ඡිකරණය කළ තොහැකි කොටස්වල තිබෙන විෂ බව අඩු කිරීම, අඩු ඉඩ කඩක බැහැර කළ හැකි පරිදි ප්‍රමාණයට කුඩා කිරීම ආදිය සි. මෙම පියවරෙන් පසු එම කොටස් (Trash) පරිසරයට භානි තොවන ආකාරයට බැහැර කරනු ලැබේ.



3 R සංකල්පය

Treatment හා Trash යනුවෙන් හැඳින්වූ ඉහත සඳහන් කළ පියවර දෙක අපද්‍රව්‍ය කළමනාකරණයේ 2T සංකල්පය නම් වේ.

ගෙවන්නේ සිටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය සකස් කරමු.

බෝග වගාවේ දී සිටුවීමට ගන්නා බිජ අතු කැබලි, තවාන් පැළ ආදිය රෝපණ ද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලැබේ. සිටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය සකස් කර ගන්නා අයුරු පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. එක් එක් බෝග වර්ග වගාවේ දී සිටුවීමට ගන්නා රෝපණ ද්‍රව්‍ය මෙන් ම එම රෝපණ ද්‍රව්‍ය සකස් කර ගැනීමේ ක්‍රම ද එකිනෙකට වෙනස් වේ.



තොමිලේ බෙදා හැරීම සඳහා ය.

ත්‍රියාකාරකම 1.3

සිටුවීම සඳහා බේජ සකස් කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ

- හොඳින් ඉදුණු පසු වියලාගත් මිරිස් කරල් කිහිපයක්
- හොඳින් ඉදුණු තක්කාලී ගෙඩි කිහිපයක්
- හොඳින් ඉදුණු වම්බවු ගෙඩි කිහිපයක්
- වියලි බණ්ඩක්කා කරල් කිහිපයක්
- වියලි මැ කරල් කිහිපයක්
- වියලි, පිරිසිදු, කුඩා බෝතල් කිහිපයක් (බේජ ගබඩා කිරීමට)
- පිරිසිදු කඩාසි කිහිපයක්
- සනකම් රෙදි කැබැල්ලක් සහ ජලය
- පිහියක්
- තේ හැන්දක්
- දැල් පෙරණයක්
- බඳුන් කිහිපයක් (බේජ රස් කිරීමට)
- රබර අත් මේස්



බේජ සකස් කිරීමට අවශ්‍ය උපකරණ කිහිපයක්

පූර්ව සූදානම

- සිටුවීමට බේජ රස් කිරීම සඳහා පල ලබා ගැනීමට උසස් ලක්ෂණ ඇති මධ්‍ය ගාක තෝරා ගන්න.
- තක්කාලී, වම්බවු හා මිරිස් පල ගස් තිබිය දී ම හොඳින් ඉදෙන්නට හැර නෙලා ගන්න.
- බණ්ඩක්කා සහ මැ පල මධ්‍ය ගාකයේ ම මෝරා හොඳින් වියල්නු පසු නෙලා ගන්න.

පලයෙන් බේජ වෙන්කර ගැනීම

- මිරිස් :- හොඳින් ඉදි රතුපාට වූ කරල් නෙලා පිහියකින් පලා බේජ වෙන් කරගන්න.
- තක්කාලී :- හොඳින් ඉදුණු තක්කාලී ගෙඩි නෙලා පිහියකින් පලා බේජ වෙන් කරගෙන සනකම් රෙදි කැබැල්ලක් මතට දමා අතුල්ලා එහි පිටත ඇති සෙවල හා මාංගල කොටස් ඉවත් කර හොඳින් සේදු පෙරා ගන්න.
- වම්බවු :- හොඳින් ඉදුණු වම්බවු ගෙඩි නෙලා ඒවා පිහියකින් පලා බේජ වෙන් කර මාංගල කොටස් ඉවත් වන සේ හොඳින් සේදු පෙරා ගන්න.
- බණ්ඩක්කා, මැ :- මධ්‍ය ගාකයේ ම වියලෙන්න ව හැර නෙලාගත් කරල් පලා බේජ වෙන්කර ගන්න. අවශ්‍ය නම් කරල් පිටින් ම වූව ද වියලා කල් තබාගත් හැකි ය.

නොමිලේ බොතා හැරීම සඳහා ය.

නීජ වියලිම

- එලවලින් වෙන් කරගත් මිරිස්, තක්කාලී හා වම්බටු නීජ පිරිසිදු කඩාසියක් මත දමා පළමුව පවතෙන් ද දෙවනුව මද අවශ්‍ය ද තෙවනුව තද අවශ්‍ය ද වියලා ගත යුතු ය. එක්වර ම තද අවශ්‍ය දැමීමෙන් නීජ හැකිලි යයි.
- කරල්වලින් වෙන් කර ගත් බණ්ඩක්කා සහ මැ නීජ ද අවශ්‍ය වියලා ගත යුතු ය.

නීජ ගබඩා කිරීම

වියලා ගත් නීජ බෝතල්වල දමා සුළං තොටින සේ මූඩි හොඳින් වසා වියලි සිසිල් ස්ථානයක ගබඩා කර තබන්න. ශිතකරණයක් තුළ ගබඩා කිරීමෙන් මෙම නීජ වැඩි කළක් තබා ගත හැකි ය.

බෝග වර්ග කිහිපයක නීජ සකස් කරගන්නා ආකාරය පහත රුප සටහන්වල දැක්වේ.



මිරිස් නීජ සකසාගැනීම



තක්කාලී නීජ සකසාගැනීම




වම්බටු නීජ සකසාගැනීම

නොමිලේ බෙදා හැරීම සඳහා ය.



බන්ධක්කා බීජ සකසාගැනීම



මැ බීජ සකසාගැනීම



අදැතුම් විවෙක උසස් ලක්ෂණ සහිත මුළු ගාකයකින් ලබාගත් බීජ සිටුවීමෙන් එම මුළු ගාකයේ පැවති සියලු ම ලක්ෂණ නොපවතින අවස්ථා ඇත. එබැවින් මහා පරිමාණයේ වාණිජ වගා සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තිපදවන පැළ ලබා ගැනීම සූදුසු ය.

බීජ තවාන් කිරීම

සමහර බෝග වගා කරන විට බීජ තවාන් දමා ඉන් ලැබෙන පැළ ක්ෂේත්‍රයේ සිටුවනු ලැබේ. උද :- තක්කාලී, බටු, මේරිස්, නමුත් උදුරා සිටුවීමේ දී මූල්‍යවලට සිදු වන හානිවලට ඔරෝත්තු නොදෙන බෝගවල බීජ කෙළින් ම ක්ෂේත්‍රයේ සිටුවනු ලැබේ.

උද :- බෝංචි, මැ, මුං, වට්ටක්කා, කරවිල ගෙවත්තක සිටුවීම සඳහා අවශ්‍ය පැළ ලබා ගැනීමට පතුල සිදුරු කරන ලද කුඩා බදුන්වල බීජ තවාන් දැමීම ප්‍රමාණවත් වේ.

ශ්‍රීයාකාරකම 1.4

බීජ තවාන් කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ

- තවාන් දමා සිටුවන බීජ වර්ග කිහිපයක්
- තවාන් බදුන් (පතුල සිදුරු කරගත් පරණ බෙසම්, හිස් කිරී හටිටි, හිස් අයිස් තුළීම බදුන්)
- මතුපිට පස්, කොම්පෝස්ට් හෝ වියලි ගොම
- සිදුරු ස්වල්පයක්
- රයිසියක්
- අත් ඉස්කේර්ප්පයක්
- මල් බාල්දියක්
- කුඩා බදුන් කිහිපයක්

නොමිලේ බෙදා හැරීම සඳහා ය.


විෂ සූදානම් කිරීම

- බොල් විෂ ඉවත් කිරීම - මේ සඳහා විෂ ජල බඳුනක දමා පාවත්ත විෂ ඉවත්කර ජලයේ ගිලෙන විෂ පමණක් තෝරාගත යුතු ය.
- විෂ ජලයේ පෙගවීම - ප්‍රරෝධණය වීම සඳහා අවශ්‍ය ජලය උරා ගැනීමට සඳහා විෂ පැය 12ක් පමණ කාලයක් ජලයේ පොගවා ගත යුතු ය.

මාධ්‍ය සූදානම් කිරීම

මතුපිට පස් හා කොම්පේස්ට්‍රි රසිසියෙන් හලා ගන්න. මතුපිට පස් කොටස් 1 කට කොම්පේස්ට්‍රි කොටස් 1 ක් මිශ්‍ර කර තවාන් මාධ්‍ය සකසා ගන්න.

විෂ සිටුවීම



තවාන වියලෙන්නට නො දී මල් බාල්දියකින් ජල සම්පාදනය කළ යුතු ය. විෂ පැළවන විට පිදුරු ආවරණය ඉවත් කර පැළ වර්ධනය වීම සඳහා හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක තැබිය යුතු ය. සති 3 කින් පමණ පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට හැකි වේ.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

දඩු කැබලි මුල් අද්දවා ගැනීම

සමහර බෝගවල පැල ලබාගත්තේ දඩු කැබලි සිටුවීමෙනි. එවැනි ඇතැම් බෝගවල දඩු කැබලි කෙලින් ම ක්ෂේත්‍රයේ සිටු වනු ලැබේ. උද :- බතල, කංකං, මක්දෙකුක්කා, මුකුණුවන්න ඇතැම් බෝගවල පමණක් දඩු කැබලි තවාන් දමා මුල් අද්දවාගෙන ඉන් පසුව ක්ෂේත්‍රයේ සිටුවනු ලැබේ. උදා- ලෙමන්

දඩු කැබලි තවාන් දුමීම ගෙවන්නේ මුල් ඇදීම සඳහා සිටුව ඇති දඩු කැබලි බිම හෝ බදුනක හෝ කළ හැකි ය. පතුල සිදුරු සහිත කට පළල් බදුනක දඩු කැබලි වැඩි සංඛ්‍යාවක් මුල් ඇද්දවිය හැකි වේ.

කියාකාරකම 1.5

දඩු කැබලි මුල් අද්දවා ගනිමු
අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ

- තවාන් බදුන් (පරණ බෙසම්, හිස් කිරි හට්ටි, හිස් අයිස් ක්‍රිම් බදුන්)
- මතුපිට පස්, වැලි, කොම්පෝස්ට්‍රි හෝ වියලි ගොම
- ලෙමන් අතු කැබලි
- රයිසියක්, අත් ඉස්කේප්පයක්, මල් බාල්දියක්
- කට පළල් බදුන් කිහිපයක්

පියවර 1 බදුන්වල පතුල සිදුරු කර, රයිසියකින් හළාගත් මතුපිට පස් කොටස් 1 කට කොම්පෝස්ට්‍රි කොටස් 1ක් ද වැලි කොටස් 1 ක්ද මිශ්‍ර කර සාදුගත් මාධ්‍ය පුරවාන්න.



සිටුවීමට සූදානම් කළ
දඩු කැබල්ලක්

පියවර 2 බොහෝ විට සිටුවීම සඳහා සූදුසූ වන්නේ මධ්‍යස්ථාන ලෙස මෙරු දඩු කැබලි ය. සිටුවීමට ගන්නා දඩු කැබල්ලක පුරුක් කිහිපයක් තිබීම සූදුසූ වන අතර රැජයේ දැක්වෙන පරිදි ගැටයකට පහතින් ගැටයට ආසන්නව එහි කද ඇලෙල්ට කපා ගන්න. මෙම දඩු කැබලි වග මාධ්‍ය පිරවු බදුන්වල සිටුවන්න. මුල් අදින තුරු සෙවණ ස්ථානයක තබන්න. අවශ්‍ය විට ද දඩු කැබල්ලක් සිටුවන අයුරු ජලය සම්පාදනය කිරීම වැදගත් වේ.



දඩු කැබල්ලක් සිටුවන
අයුරු

නොමිලේ බොහෝ හැරීම සඳහා ය.

හුගත කද කැබලිවලින් පැළ ලබා ගැනීම

අැතැම් බෝගවල කද පොලොට යට පිහිටයි. ඒවා හුගත කදන් ලෙස හැඳින්වේ. උදා:- කහ, ඉගුරු, කෙසෙල්, කිරිඅල සාමාන්‍ය ව්‍යවහාරයේ මේවා අල යැයි හැඳින්වුව ද ගාකයේ කද කොටස් වේ. මෙම හුගත කදන් කැබලි කර සිටුවීමෙන් පැළ ලබාගත හැකි ය. මේවා බොහෝවිට කෙළින් ම ක්ෂේත්‍රයේ සිටුවන අතර බදුනක වුව ද සිටුවා පැළ කර ගත හැකි ය.

ක්‍රියාකාරකම 1.6

හුගත කද කැබලිවලින් පැළ ලබා ගනිමු

අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ

- කවාන් බදුන් (පරණ බේසම්, හිස් කිරි හට්ටි, හිස් අයිස් ක්‍රිම බදුන්)
- මතුපිට පස්, වැලි, කොම්පේස්ස්ට් හෝ වියලි ගොම
- කහ සහ ඉගුරු අල කැබලි කිහිපයක්
- රයිසියක්, අත් ඉස්කේප්පයක්, මල් බාල්දියක්
- කට පළල් බදුන් කිහිපයක්

පියවර

1. දූෂු කැබලි සිටුවීමේ දී පියවර 1 හි සිදු කළ ආකාරයට බදුන් පුරවාගන්න.



2. අල කුඩා කැබලිවලට කපාගන්න.



3. පුරවාගන් මාධ්‍ය මත අල කැබලි තබන්න.



4. ඒ මතට නැවත වගා මාධ්‍ය දමා යන්තමින් තද කරන්න. මෙය මතට පිදුරු හෝ කොල රොඩු දමා මල් බාල්දියකින් ජලය දමන්න.



5. අල කැබලිපැළ වූ පැළු

වගා පත්‍රිකාවක් සැලසුම් කරමු

කුඩා හේ විශාල පරිමාණයේ ගෙවත්තක් පවත්වා ගැනීමේදී ඒ සඳහා යොදු ගන්නා ද්‍රව්‍ය සහ එදිනේද කරනු ලබන ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ ව සටහන් තබා ගැනීම වැදගත් වේ.

ගෙවත්තක් පවත්වා ගැනීමට අවශ්‍ය යෙදවුම් වන බේජ, පැල, පොහොර, ජලය හා මිනිස් ඉමය ආදිය ද බිම සැකසීම, තවාන් දුමීම, පැල සිටුවීම ආදි ක්‍රියාකාරකම් ද, එම යෙදවුම් සඳහා වැය වූ මුදල් පිළිබඳ ව සටහන් පවත්වා ගැනීම සාර්ථක ව ගෙවත්ත තබා කිරීමට පිටිවහලක් වේ.

මෙම පාඨමේදී බේජ නිෂ්පාදන ක්‍රියාවලියෙහි අඩි නිරත වන්නෙමු. එම ක්‍රියාවලියට අදාළ ව වගා පත්‍රිකාවක් සකස් කරගන්නා අයුරු පිළිබඳ ව අපගේ අවධානය යොමු කරමු.

වගා පත්‍රිකාවක් සකස් කිරීමේදී අනුගමනය කළ හැකි ක්‍රම 2කි.

1. කඩදසිවල (පොත් පත්වල) ලේඛනගත කිරීම
2. පරිගණකය ඇසුරෙන් වගා පත්‍රිකාව සකස් කිරීම

මෙහෙයුමේ පාඨමේදී පරිගණක පහසුකම් තිබේ නම්, මෙම දෙවන ක්‍රමය උපයෝගී කරගත හැකි ය.

පරිගණකය ඇසුරෙන් වගා පත්‍රිකාවක් සකස් කිරීම

මෙම සඳහා හාවිත කරනු ලබන්නේ වදන් සැකසුම (Word Processing) මෘදුකාංගයයි.


පාඨම් පරිගණක විද්‍යාගාරවල හාවිත වන පරිගණක මෙහෙයුම් පද්ධති (Operating System) තුළ මෙම සඳහා හාවිත කළ හැකි වදන් සැකසුම් මෘදුකාංග පහත දැක්වේ.

- Microsoft Office මෙහෙයුම් පද්ධතියට අදාළ ව Microsoft Office Word වදන් සැකසුම් මෘදුකාංගය
- Isuru Linux මෙහෙයුම් පද්ධතියට අදාළ ව LibreOffice writer වදන් සැකසුම් මෘදුකාංගය

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

වගා පත්‍රිකාව සැකසීම සඳහා LibreOffice write මෘදුකාංග භාවිත කරමු.


LibreOffice මෘදුකාංගයට පිවිසීම සඳහා ”Dash Home” නිරුපකය මත ක්ලික් කිරීමෙන් ලැබෙන සේවුම් තිරය මත writer නම යතුරුලියනය කිරීමෙන් හෝ පරිගණක තිරය මත ඇති නිරුපකය මත ක්ලික් කිරීමෙන් LibreOffice writer මෘදුකාංගයට පිවිසිය හැකි ය. එම මෘදුකාංගය විවෘත වූ විට ලැබෙන අතුරු මුහුණුත පහත දැක්වේ.



මෙම අතුරු මුහුණෙනෙහි දිස්වන සම්මත මෙවලම් තිරුව (Standard Toolbar) හා හැඩස්වී මෙවලම් තිරුව (Formatting Toolbar) පිළිබඳ ව ඔබ අඩායනය කර ඇත.

වදන් සැකසුම් මෘදුකාංග ආධාරයෙන් වගුවක් පිළියෙල කරමු.

මේ සඳහා මෘදුකාංගයේ මෙනු තිරය (Menu Bar) මත ඇති Table → Insert → Table → Enter කිරීමෙන් Insert → Table සංවාද කොටුවක් මතු වේ.





Insert → Table සංවාද කොටුව

මෙහි Name ඉදිරියෙන් වගුවට අදාළ තාමය යතුරුලියනය කරන්න. Columns ඉදිරියෙන් වගුව සඳහා අවශ්‍ය වන තීරු සංඛ්‍යාව සපයන්න. Rows ඉදිරියෙන් වගුව සඳහා අවශ්‍ය වන පේෂී සංඛ්‍යාව සපයන්න. ඉහත අගයන් සපයා OK කළ විට ඔබට අවශ්‍ය වගුව ලැබෙන අතර වගුව කවත් හැඩිසවී කිරීම සඳහා වූ Table Toolbar තීරය ලැබේ.



ඉහත හඳුනාගත් මෙවලම් තීරු මත මූසිකය රඳවා ගෙන සිටින විට Tool Tip කොටුව ලැබේ. එයින් නිරුපකය සොයාගත හැකි ය. එමෙන් ම එහි ඇති සලකුණු මගින් කරගත හැකි කාර්ය පිළිබඳ ව අදහසක් දක්වයි.

අමතර තීරු හා පේෂී ඇතුළත් කර ගැනීම සඳහා Insert Row/Insert column ද තීරු හා පේෂී ඉවත් කර ගැනීම සඳහා ඉවත් කිරීමට අවශ්‍ය තීරුව හෝ පේෂීය මත ක්සරය තබා Delete Row/Delete column හාවිතයෙන් ද එම කාර්යය ඉවුකර ගත හැකි ය.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

ක්‍රියාකාරකම 1.7

- මධ්‍ය විසින් කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු අභ්‍යාස පොතෙහි සටහන් කරන්න. ඒ සඳහා නිදසුනක් ලෙස පහත දැක්වෙන වගුව උපයෝගී කරගන්න.
- මධ්‍යේ පාසලේ පරිගණක පහසුකම් ඇත්තම් පරිගණක ඇසුරෙන් තොරතුරු වාර්තා කරන්න.

දිනය	ක්‍රියාකාරකම	අවස්ථාව	මුහුණ පැගැටුම්	යොදන ලද පිළියම්	වෙනත් කරුණු
2015. 02.03	වීජ තවාන් කිරීම	තවාන් කළ වීජ පැලවීමට පෙර	කුහුණුවන් විසින් වීජ රැගෙන යාම	ජල බෙසමක තැබූ ලි කැබැල්ලක් මත තවාන් බඳුන තැබීම	

1.2 පාසල් වත්ත දරුණීය වන පරිදි භූමි අලංකරණය කරමු

මෙම පරිචේෂ්දය අධ්‍යායනය කිරීමෙන් ඔබට,

- පාසල් වත්තේ පිහිටීමට ගැලපෙන භූමි අලංකරණ සැලැස්මක් නිරමාණය කිරීමටත්,
- ඒ සඳහා යොදාගන්නා ගාක හඳුනා ගැනීමටත්,
- විවිධ ස්ථානවලට උච්ච ගාක තීරණය කිරීමටත්,
- එම ගාකවලින් ඉටුවන කාර්යයන් පැහැදිලි කිරීමටත්,
- පරිසරයට දරුණීය පෙනුමක් ලබා දීමට යොදා ගත යුතු දෑඩ් ව්‍යුහ තෝරා ගැනීමටත්

හැකියාවක් ලැබෙනු ඇත.

යම් පරිසරයක් දැකුම්කළ ලෙස නිරමාණය කර පවත්වා ගැනීම, ඒය දැකින සියලු දෙනාගේ ම සිත් සතුවූ කරවන්නකි. පාසල් භූමිය ද දරුණීය අයුරින් අලංකාර කිරීමට දෙක වීම ඔබට මහත් කාජ්‍යතියක් ගෙන දෙන කාර්යයක් වනු ඇත.



භූමි අලංකරණය සඳහා යොදාගන්නා විවිධ උපාංග ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. ඒවා නම් මඟ උපාංග හා දෑඩ් උපාංග වේ.

මඟ උපාංග යනු භූමි අලංකරණය සඳහා යොදාගන්නා සියලු ම ගාක, පක්ෂීන්, සමනාලුන් ආදී සතුන් ය. දෑඩ් උපාංග යනු ගාක හා සතුන් හැර භූමි අලංකරණයට යොදා ගන්නා සියලු ම අංශ්‍යී ද්‍රව්‍ය වේ.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

මංදු උපාංග

හුම් අලංකාරණයේදී මංදු උපාංග ලෙස ප්‍රධාන වශයෙන් ගාක සිටුවන අතර එම ගාක කරා පැමිණෙන සත්ත්වයන් ද, හුමියට අලංකරණය ගෙන දෙයි.

හුම් අලංකරණයේදී ගාකවලින් අපේක්ෂා කෙරන කාර්යයන්

- සෙවණ ලබාගැනීම

මැයි, තුළ, කොට්ටම්බා ආදි විශාල ගාක සිටුවීමෙන් සෙවණ ලැබේ.

- බාහිරට දරුණුනය වීමට තුළුදුසු ස්ථාන වසා දුම්ම

වැසිකිලි, ජල වැශින් ආදිය ආවරණය කිරීම සඳහා බට ආදි උස පැහැදු සිටුවිය හැකි ය.

- පරිසරය වර්ණවත් කිරීම

මෙහි දී විවිධ වර්ණ සහිත පත්‍ර හා මල් ඇති ගාක සිටුවනු ලැබේ.

- පරිසරය සුවද්‍රවත් කිරීම සඳහා

සුවද්‍රවත් මල් පිපෙන ඇට්ටෙටියා, ගාඩිනියා, වෙසක් මල් ආදිය සිටුවනු ලැබේ.

- කුරුලේලන් හා සමනාලුන් ආකර්ෂණය කිරීම

කුරුලේලන්ට ආහාරයට ගත හැකි පලතුරු, ගාක හා සමනාලුන්ට පැණි ලබාගත හැකි මල් පිපෙන ගාක ද සිටුවිය හැකි ය.

- ආහාරයට ගැනීම

මූකුනුවැන්න, ගොටුකොළ, තම්පලා, ගෝවා, විවිධ වර්ණයේ හා හැඩයේ කොට්ටි, වම්බටු වර්ග, ආදිය හුම් අලංකරණයට පමණක් නොව ආහාර වශයෙන් ද ගත හැකි ය.

හුම් අලංකරණයට යොදාගන්නා ගාක

මංදු උපාංග ලෙස යොදාගන්නා ගාක විවිධාකාර ය. ගාකවල විශාලත්වය හා ඒවායේ වර්ධන විලාසය හා හැඩය අනුව, මල් පිළිම අනුව ගාක විවිධත්වයක් පෙන්නුම් කරයි. අවශ්‍යතාව අනුව මෙම ගාක යොදාගන්නා ආකාර කිහිපයකි.

හුම් අලංකරණයේදී ගාක යොදාගන්නා ආකාර කිහිපයක්

- විශාල ගාක (large trees)
- පැහැදු (shrubs)
- ගාක වැටි (hedges)
- බෝඩර් (borders)
- ආවරණ බෝග (cover crops)

• විශාල ගාක

ලද :- සිකස් (නුග වර්ග) අහැල, දිවුල්, ජම්බු, ජේර වර්ග, වෙරඹ, උගුරැස්ස, පාමිවර්ග, Song of india



අහැල



සිකස් බෙන්ඡමිනා

• පදුරු

ලද :- රෝස්, වද, ඉද්ද, වතුපුදු, YTT, බෝගන්චිලා, මූස්සැන්ද, බෝචිටියා, ගාඩිනියා, බුෂීනිනා වර්ග



බුෂීනා වර්ග



YTT



ගාඩිනියා

• ගාක වැටි (hedges)

පිවිසුම් මාර්ග දෙපසක් භූමිවල මායිම්වලත් ගාක වැටි සකසනු ලැබේ.



වද ගාක වැටියක්



කොල වරණ දෙකකින් ගාක වැටී දෙකක් සහ දම් පැහැති ගාක බේඛරයක් එකට යොදා ඇති අපුරු



ගෝල්බන් දුර්න්තා වැටියක්



ඉක්සේරා වැටියක්

• බේඛර (borders)

විවිධ ස්ථානවල මායිම වෙන් කර දැක්වීමටත්, ගමන් කරන මාර්ග දෙපසත් වරණවත් මිටි ගාකවලින් බේඛර සකසනු ලැබේ.



කෝලියාස් බේඛර



රෝහියෝ බේඛරයක්

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

- ආවරණ ගාක

උද :- තෙණ වර්ග, වොන්බරිං ජු (wandering jew), එපිසියා වර්ග, විවිධ වර්ණයේ පත්‍ර සහිත බතල වර්ග



තෙණ වර්ග



වර්ණවත් පත්‍ර සහිත බතල



එපිසියා




වොන්බරිං ජු



උදුපියලි

ඉහත සඳහන් කුමවලට අමතරව කප්පාදු කිරීමෙන් දැර්ශනීය ලෙස විවිධ හැඩ ගන්වන ලද ගාක ද තුම් අලංකරණය සඳහා යොදා ගැනේ.



හැඩ ගැන්වූ ගාකයක්



ගාක හැඩ ගැන්වීමෙන් කරන ලද නිර්මාණ

එමෙන් ම අවශ්‍යතාව අනුව මල් පිපෙන ගාක හා විසිතුරු පත්‍රික ගාක ද යොදා ගත හැකි ය.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

- මල් පිපෙන ගාක

වද, රෝස, ඉගේසේරා, ඇන්තුරියම්, බෝගන්විලියා, සීනියා, හයිමෙවුන්ත්යා



බෝගන්විලියා



හයිමෙවුන්ත්යා



සීනියා

- විසිතුරු පත්‍රික ගාක

කැලතියා, පත්‍රික ඇන්තුරියම්, බුෂේනා, කෝලියාස්, ස්පයිඩර් ජ්ලාන්ට්, පර්නාංග, විසිතුරු පත්‍රික හබරල



කැලතියා



විසිතුරු පත්‍රික හබරල



පර්නාංග

හුම් අලංකාරණයට යොදගන්නා දෙඛ උපාංග

- කළු ගල්
- දෙදා ගල්
- පියවර ගල් (සිමෙන්ති හෝ ලි)
- බංකු (සිමෙන්ති හෝ ලි)
- පාලම් (සිමෙන්ති හෝ ලි)
- වැටවල් (සිමෙන්ති හෝ ලි)
- ආරුක්කු (සිමෙන්ති හෝ ලි)
- ප්‍රතිමා / මූර්ති
- ලන්තුරුම්
- කුරුලු ජල බඳුන්
- කුරුලු ආහාර බඳුන්
- පොකුණු
- දිය ඇලි



කළු ගල් යොදා අලංකරණය කිරීම



දෙළ ගල් යොදා අලංකරණය කිරීම



තෘණ භූමියක පියවර ගල් යොදා අලංකරණය කිරීම



බොරපු මාවතක පියවර ගල් යොදා අලංකරණය කිරීම



පියවර තැබීමට ලී කොට යොදා ගැනීම



බංකු මෙස ලී කොට යොදා ගැනීම



සිමෙන්ති බංකු තැබීම

නොමිලේ බෙදා හැරීම සඳහා ය.



වැටවල් සැකසීම



ආරක්ෂා යෙදීම



පොකුණු හා පාලම යෙදීම



දිය ඇලි සැකසීම



කුරුලු ජල බදුන් තැබීම



ලන්තරුම් තැබීම



ප්‍රතිමා / මූර්ති තැබීම

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

ශ්‍රී යාකාරකම 1.8

හුම් අලංකරණයට අවශ්‍ය සම්පත් සපයා ගනිමු.

මෙහේ පාසලේ පරිසරයෙන් සපයා ගත හැකි විවිධ මෘදු උපාංග සහ දෑඩ් උපාංගවල තොරතුරු රස් කරන්න. එම තොරතුරු පහත දැක්වෙන වගුවට අනුව ඔබගේ අන්‍යාස පොතේ සඳහන් කරන්න.

ඉව්‍යය	උපාංගයේ ස්වභාවය මෘදු / දෑඩ්	හුම් අලංකරණයේ දී යොදා ගත හැකි ආකාරය

විධිමත් සහ අවධිමත් හුම් අලංකරණය

හුම් අලංකරණයට අවශ්‍ය වන මෘදු හා දෑඩ් අංග හුම්යෙහි පිහිටුවනු ලබන ආකාරය අනුව ප්‍රධාන හුම් අලංකරණ ක්‍රම 2ක් හඳුනා ගත හැකි ය.

- විධිමත් හුම් අලංකරණය - මෙය නියමිත හැඩිතල අනුව සකසන ලද්දකි. එනම් වචන ලද ගාක විවිධ හැඩිවලට කළේපාදු කිරීමෙන් ද, වෘත්ත, වතුරසු ආදි ජ්‍යාමිතික හැඩිතලවලට පාත්ති, පොකුණු, ගාක වැට් ආදිය සැකසීමෙන් ද විධිමත් ක්‍රමයට හුම් අලංකරණය කරනු ලැබේ.



නොමිලේ බෙදා හැරීම සඳහා ය.

අවිධිමත් භුමි අලංකරණය

මෙහි දී ස්වාභාවික අයුරින් ගාක වැඩිමට ඉඩ දෙනු ලැබේ. පොකුණු, අඩි පාරවල් වැටි ආදිය ද අකුමවත් පෙනුමක් ලැබෙන සේ නිර්මාණය කරනු ලැබේ.



ත්‍රියාකාරකම 1.9

අලංකරණය කිරීමට සුදුසු ස්ථානයක් පාසල් භුමියෙන් තෝරා ගනීමු

මෙබේ ගුරුතුමා/ තුමිය සමග පාසල් භුමියෙහි විවිධ ස්ථාන නිරික්ෂණය කරමින් අලංකරණය කිරීමට සුදුසු ස්ථානයක් තෝරා ගන්න. එම එක් එක් ස්ථාන සුදුසු වීමට හෝ නුසුදුසු වීමට හේතු දක්වන්න. ඒ සඳහා පහත දැක්වෙන වගුව මෙබේ අභ්‍යාස පොතේ පිටපත් කර ගන්න.

ස්ථානය	සුදුසුකම්	නුසුදුසුකම්	තෝරා ගැනීම
ලදා එ-විද්‍යාගාරය ඉදිරිපිට	පාසල් පිවිසුමට හොඳින් දරුණය වේ	පොලොවෙහි වලලන ලද ජල නළ ඇත.	X

පාසල් භූමියක් අලංකරණය කිරීමේදී සැලකිය යුතු කරගැනීම

1. යොදා ගන්නා ගාක ප්‍රදේශයේ දේශගුණයට ගැළපීම

වියලි කළාපයේ පාසල්වල භූමි අලංකරණයේදී කටුක පරිසරයට ඔරෝත්තු දෙන ගාක තෝරා ගත යුතු ය. උද :- බෝගන්විලා, අරලිය, කනේරු

පරිසර උෂ්ණත්වය ආඩු ප්‍රදේශවල බිගෝනියා පර්නාංග ආදි ගාක සිටුවීම සුදුසු ය. තෝරා ගත් ස්ථානය, සෙවණ සහිත නම් සෙවණ ප්‍රිය කරන කැලතියා, බිගෝනියා, පෙපරෝමියා, පර්නාංග ආදි ගාක සුදුසු ය.

2. භූමියේ ස්වභාවය / භූගෝලය පිහිටීම

භූමියේ පිහිටීම අනුව ර්ට ඇතුළත් කළ හැකි අංග වෙනස් වේ. තැනිතලා භූමියක් සඳහා තහන පිටියක් ඇතුළත් කළ හැකි ය.

3. සපයා ගත හැකි සම්පත් වර්ග හා ප්‍රමාණය

මෙහි දී අවට පරිසරයේ සුලබ සම්පත් යොද ගැනීම සුදුසු ය. කඹගල්, ලි කොට ආදිය පහසුවෙන් සපයා ගත හැකි ප්‍රදේශවල එවැනි උපාංග යොද ගැනීම වඩාත් උවිත ය. ගල් බහුල ප්‍රදේශවල ගිරිඳියන් සැකසීය හැකි ය.

4. වැය වන මුදල් ප්‍රමාණය

පරිසරයෙන් නොමිලයේ සපයාගත හැකි ද්‍රව්‍යවලට අමතර ව අනෙකුත් දෂධි හා මඟු උපාංග සඳහා මුදල් වැය කරන්නේ නම් පාසලේ හා ඔබගේ ආර්ථික හැකියාව පිළිබඳ ව සැලකිලිමත් විය යුතු වේ.

5. වැය කළ හැකි ගුමය

මුබට උපකාර ලබාගත හැකි වැඩිහිටියන් හෝ සේවක මහතුන් හෝ සිටී ද යන්න මත, පිහිටුවීමට අපේක්ෂිත උපාංග පිළිබඳව තීරණ ගත යුතුවේ. විශාල ගල්, විශාල කොට ආදිය යොදගැනීමට යාම ඔබගේ ආරක්ෂාවට ගැටුවක් විය හැකි ය.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

හුම් අලංකාරණ ක්‍රියාවලියෙහි පියවර

1. අදාළ හුම්යෙහි පටතින තත්ත්වය අධ්‍යායනය කිරීම :

මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයකි.

- 1 හුම්යෙන් මුළුමතින් ම ඉවත් කළ යුතු මඟ හා දෑඩ් උපාංග පිළිබඳව තීරණය කිරීම.
- 2 හුම්යේ එම ස්ථානවල ම තබාගත යුතු අංග තිබේදිය සොයා බැඳීම.
- 3 ස්ථාන වෙනස් කර නැවත පිහිටුවිය යුතු අංග හඳුනා ගැනීම.
- 4 හුම්යට අලුතෙන් ඇතුළත් කළ යුතු අංග මොනවාදිය තීරණය කිරීම.
- 5 ඉහත කරුණු ඇතුළත් කර දළ සැලැස්මක් ඇද ගැනීම.
6. තොරාගත් මඟ හා දෑඩ් අංග සැලසුම් කළ ස්ථානවල පිහිටුවීම.

ක්‍රියාකාරකම 1.10

හුම් අලංකරණය සඳහා දළ සැලැස්මක් අදිමූ.

අවශ්‍ය ද්‍රව්‍ය

A4 ප්‍රමාණයේ පුදු කඩාසියක්
පැන්සලක්
මකනයක්
පාට පැන්සල් හෝ පාට කුරු (රතු, කොල සහ නිල්)

හුම් අලංකරණයට තොරාගත් ස්ථානය හොඳින් තිරික්ෂණය කර එහි මායිම් ඔබේ කඩාසිය මත ලකුණු කරගන්න.

ඔබේ ගුරුතුමා/තුමිය හා පන්තියේ අනෙකුත් සිසුන් සමග සාකච්ඡා කරමින්,

- එහි දැනට පටතින මඟ උපාංග හා දෑඩ් උපාංග අතුරින් එම ස්ථානයෙහිම තබාගත යුතු උපාංග සැලැස්මෙහි රතු පාටින් ලකුණු කරන්න.
- සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු අංග කොල පාටින් ලකුණු කරන්න.
- ස්ථාන වෙනස් කළ යුතු අංග ඇත්තම් ඒවා අලුතෙන් පිහිටුවිය යුතු ස්ථාන නිල් පාටින් ලකුණු කරන්න.

මබ විසින් සලකුණු කරනු ලබන අංග මොනවාදියේ සැලසුමෙහි නම් කර තබා ගැනීමට මතක තබාගන්න.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

ත්‍රියාකාරකම 1.11

තේරා ගත් මඳු හා දෙඩි අංග සැලසුම් කළ ස්ථානවල පිහිටුවමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පාසල් පරිසරයෙන් සපයා ගත්තා ලද මඳු හා දෙඩි උපාංග

බෙගේ නිවෙස් ඇසුරෙන් සපයා ගත්තා ලද මඳු හා දෙඩි උපාංග

මිල දී ගත්තා ලද මඳු හා දෙඩි උපාංග (හැකිනම් පමණක්)

අවශ්‍ය උපකරණ

ලදුලු

රේක්ක

මල් කපන කතුරු

සෙකටියර

අලවංගුවක්

අත් මුල්ල


අත් ඉස්කේප්ප්ප

මල් බාල්දී

මිනුම් පරියක්

මධ්‍ය ඉටු කිරීමට ඇති කාර්යයන් අනුව අවශ්‍ය වන උපකරණ වෙනස් විය හැකි ය.

- මධ්‍ය විසින් සකසා ගත් සැලැස්මට අනුව භූමි අලංකරණ කටයුතුවල තීරත වන්න.
- පළමුවෙන් ඉවත් කළ යුතු ද්‍රව්‍ය එම භූමියෙන් ඉවත් කරන්න.
- තව දුරටත් එහි තබාගන්නා උපාංගවල අලංකාරයට හානි වන කොටස් ඇත්තෙනම් ඒවා ද ඉවත් කරන්න. උදා- ගස්වල මැරුණු අතු ආදිය
- ස්ථාන වෙනස් කළ යුතු උපාංග සුදුසු තැන්වල ස්ථානගත කරන්න.
- අලුතෙන් ඇතුළත් කළ යුතු උපාංග සුදුසු තැන්වලට යොදන්න.



බදුන්ගත පැල හුම් අලංකරණයට
යොදාගෙන ඇති අයුරු



මල් සමග වර්ණවත් එළවපු බෝග හුම් අලංකරණයට
ද යොදාගෙන ඇති අයුරු

අලංකරණය කරන ලද හුම්ය නඩත්තු කිරීම

හුම්යක අලංකාරය පවත්වාගැනීම සඳහා එය මනාව නඩත්තු කිරීම තො වැදගත් වේ. මෙහි දී තෙවූ කළ යුතු වැදගත් කාර්යයන් පහත දැක්වේ.

- ජලය යෙදීම
- පොහොර යෙදීම
- මිය හිය පත් ඉවත් කිරීම
- ගාකවලින් වැශෙන පත් අතුගා දැමීම
- කිරුළ දිය බදුන්වල වතර දිනපතා මාරු කිරීම
- අවශ්‍ය විට ගාක කප්පාදු කිරීම
- වාර්ෂික මියයන ගාක සඳහා අප්‍රේතන් ගාක සිටුවීම

ඔබ විසින් නිර්මාණය කරන ලද අලංකාර හුම්ය මේ අයුරින් නඩත්තු කිරීමෙන් පාසල් හුම්ය වඩාත් සිත් ගන්නාසුලු ස්ථානයක් ලෙස පවත්වාගත හැකි වනු ඇත.

1.3 ගෙවත්තේ සතුන් ඇති කරමු - ආහාර සපයමු

මෙම පරිච්ඡේදය අධ්‍යයනය කිරීමෙන් ඔබට,

- ගෙවතු පරිසරයක ඇති කළ හැකි සතුන් කාණ්ඩ ගත කිරීමටත්,
- සතුන් ඇති කිරීමේ දී සැපයිය යුතු අවශ්‍යතා දැක්වීමටත්,
- විවිධ වර්ධන අවධිවල පසුවන සතුන්ට සැපයිය යුතු ආහාර තීරණය කිරීමටත්,
- ප්‍රදේශයෙන් සපයා ගත හැකි අමුදුවා යොදා ගෙන ආහාර සලාකයක් සැකසීමටත්

හැකියාවක් ලැබෙනු ඇත.

ගෙවත්තට පැමිණෙන විවිධ සතුන් නිරීක්ෂණය කිරීමෙන් ද ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය පරිසර පද්ධතියක් ගොඩනගා දීමෙන් ද මහත් වින්දනයක් ලැබීමට හයවන ග්‍රෑනීයේ දී අපි ඉගෙන ගත්තෙමු. අපගේ ගෙවතු ආක්‍රිත ව ඇති කරනු ලබන විවිධ සතුන් පිළිබඳ ව දැන් අපගේ අවධානය යොමු කරමු.




නොමිලේ බෙදා හැරීම සඳහා ය.

ගෙවත්තේ දී හඳුනා ගත හැකි විවිධ සතුන්

පරිසරයේ ජීවත්වන බොහෝ සත්ත්ව වර්ග අතුරෙන් ගෙවත්ත තුළ ඇති කරනුයේ ඇතැම් සත්ත්ව වර්ග පමණි. ඇති කිරීමේ අවශ්‍යතාව අනුව එම සතුන් කාණ්ඩ ගත කළ හැකි ය.

ඇති කරනු ලබන අවශ්‍යතාව අනුව සතුන් කාණ්ඩ



ක්‍රියාකාරකම

මිලේ පන්තියේ මිතුරන්/මිතුරියන් දස දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායම් සකසා ගන්න. පහත සඳහන් වගුව ඔවුන් අභ්‍යාස පොතේ පිටපත් කර ගෙන කණ්ඩායම් සාමාජිකයින්ගේ නිවාසවල සහ ගෙවතුවල ඇති කරන සතුන් පිළිබඳ ව තොරතුරු රස් කරන්න. පන්තියේ අනෙකුත් කණ්ඩායම්වල තොරතුරු සමග ඔබ කණ්ඩායම විසින් සපයා ගත් තොරතුරු සත්සන්දනය කරන්න.

කණ්ඩායම් සාමාජිකයාගේ නම	ඇති කරන සත්ත්වයින්	එම සත්ත්වයා අයන් වන වර්ගය	එම සත්ත්වයාගෙන් ලැබෙන ප්‍රයෝගනය
වානක	එළදෙනුන් පරවියන්	ක්ෂේරපාය පක්ෂී	කිරී ලබා ගැනීමට සුරතලයට

ගෙවත්තක ඇති කරන සතුන් වර්ග හා සංඛ්‍යාව තීරණය වන්නේ, සතුන් ඇති කිරීමේ අවශ්‍යතාව, ගෙවත්තේ ඇති ඉඩ කඩ, මවුන් රක්බලා ගැනීමට ගෙහිමියන්ට ඇති විවේකය, ආදි කරුණු මත සි. ගෙවත්තක සතුන් ඇති කිරීම මගින් අපට ප්‍රතිලාභ රසක් ලබා ගත හැකි වේ.

ගෙවත්තක සතුන් ඇති කිරීමේ වැදගත්කම

- පවුලේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම කිරී දෙනුන් හා බිත්තර දමන කිකිලියන් ඇති කිරීමෙන් පෝෂණදායක ආහාර ලබාගත හැකි ය.
- පවුලට අමතර ආදායමක් ලබා ගත හැකි වීම වැඩිපුර ඇති කිරී සහ බිත්තර ද, විසිනුරු මත්ස්‍ය පැටවුන් ආදිය ද අලෙවි කිරීමෙන් අමතර ආදායම ලබාගත හැකි ය.
- ගොම, එළ පොහොර, කුකුල් පොහොර ආදිය ලැබීමෙන් ගෙවත්ත සරු වේ.
- ගොම, එළ පොහොර ආදියෙන් ජීව වායුව තිෂ්පාදනය කළ හැකි වේ.
- මූලිකැන්ගෙයින් ඉවත් කරන අනවශ්‍ය එළවල කොටස්, පොල් කුඩා, ඉතිරිවන ආහාර කොස් කටු ආදිය සතුන්ට ආහාර ලෙස දිය හැකි වීම නිසා පරිසරය අපවිතු වීම වැළකේ.
- මී මැස්සන් මගින් පුෂ්ප පරාගණය සිදුවන නිසා බෝගවල පලදාව වැඩි වේ.
- පරිසරයේ ජේව විවිධත්වය වැඩි වේ.
- භාවුන්, තාරවන්, විසිනුරු මසුන් හා කුරුලේලන් නිසා පරිසරයට අලංකාරයක් ලැබේ.
- නිතර සතුන් දැකීම හා හඩ ඇසීම නිසා මානසික තංපේතියක් ඇති වේ.
- සතුන්ට ආදරය කරුණාව දැක්වීමෙන් සිත ප්‍රසන්න වේ.

ගෙවත්තක සතුන් ඇති කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

සුවෙන් ජීවත් වීම සඳහා අප හට, නිවාසයක්, ආහාර හා සුවදායක පරිසරයක් අවශ්‍ය වේ. සතුන් ඇති කිරීමේ දී ද මවුන්ට සැපයිය යුතු මූලික අවශ්‍යතා කිහිපයකි.

ඡේවා නම්,


- අයහපන් පරිසර තත්ත්වවලින් සහ සතුරන්ගෙන් ආරක්ෂා වී සිටීමට නිවාසයක්
- අවශ්‍ය විට නිදුල්ලේ හැසේරීමට යම් ඉඩකඩක්
- සුදුසු ආකාරයේ ආහාර
- ප්‍රමාණවත් පරිදි ජලය
- මෙවදා ප්‍රතිකාර

ඉහත කරුණු අතුරෙන් සතුන්ට ආහාර දීම පිළිබඳ ව මදක් විමසා බලමු.

සත්ත්ව ආහාර

සත්ත්වයින්ගේ වර්ධනයට, එදිනෙදා සිදු කෙරෙන ක්‍රියාකාරකම්වලට භා රෝගවලින් ආරක්ෂා වී සිටීමට ඔවුන්ට මතා පෝෂණයක් ලබා දිය යුතු වේ. එබැවින් සතුන්ට ආහාර දීම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. සතුන් ගන්නා ආහාරයේ ඇති ජීරණය කළ හැකි පෝෂක කොටස් ආහාර මාර්ගයේ දී ගැටිරයට උරාගන්නා අතර තන්තු හෙවත් කෙදි කොටස් ගැටිරයෙන් බැහැර කරයි.

ආහාරයක අඛණ්ඩ ජීරණය කළ හැකි පෝෂක ප්‍රමාණය සහ දළ තන්තු ප්‍රමාණය අනුව සත්ත්වයින්ට ලබා දෙන ආහාර ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදා දැක්විය හැකි ය.



සතුන්ට දෙන දළ ආහාර වර්ග

- විවිධ ගාකවල අතු - උදා:-ග්ලිරිසිඩියා අතු (වැටමාර අතු)
 ශ්‍රීපිල් ඉශ්‍රීල් අතු
 ඒරබදු අතු
 කොස් අතු

නොමිලේ බෙදා හැරීම සඳහා ය.



ග්ලිරිසිචියා අතු



ඉලිල් ඉපිල් අතු



එරඛදු අතු



කොස් අතු

- තහන වර්ග - සත්ත්ව ආහාර ලෙස යොදා ගන්නා තහන ආකාර දෙකකි.
 - කපා කැමට දෙන තහන (පෝෂ තහන)
 - උලා කැමට දෙන තහන (ගෝවර තහන)

කපා කැමට දෙන තහන (ගෝවර තහන) මේවා මිටර් 1- 1 1/2 ක් පමණ උසට වැඩිනා අතර කපා ගෙනවුත් ගවයින්ට හා එළුවන්ට ලබා දෙයි.



ගෙශී තහන



නොපියර තහන



ඉශෙකරියා තහන

නොමිලේ බෙදා නැරීම සඳහා ය.

ලංලා කැමට දෙන තෙණ (පෝෂ තෙණ)- මේවා ගෝවර තෙණ වර්ග මෙන් උස් නොවන අතර ලංලා කැම සඳහා තෙණ පිටිවති වෙත සතුන් යවනු ලැබේ.

ලදා:-



පිටිවති තෙණ (buffallow grass)



සමහර බැකෑක්රියා තෙණ

- කාශීකාර්මික අතුරු එල

ලදා:- ඉවත ලන එළවුල සහ පලතුරු කොටස්

ලදු, මූ. ආදී රතිල බීජවල පොතු

පිදුරු හා වෙනත් ධානා බෝගවල ඉපනැලි

- වෙනත් ගාකමය කොටස්

ලදා:- කෙසෙල් කොට, පලා වර්ග, කොස් කටු



කෙසෙල් කොට



කොස් කටු



පලා වර්ග (කං කුං)

- සතුන්ට දෙන සාන්ද ආහාර වර්ග

- ධානාමය ආහාර

ලදා:- සහල් නිවුඩු

බලිරි බීජ,

අඹරන ලද බඩ ඉරිගු බීජ

අඹරන ලද ඉදල් ඉරිගු බීජ



සහල් නිවුඩු



සත්ත්ව ආහාර සඳහා අඩරන ලද බඩ ඉරිගු බේජ



බපිර බේජ



ඉදල් ඉරිගු පිටි

• පුන්නක්ක වර්ග

විවිධ බේජ වර්ගවලින් තෙල් සිදීමෙන් පසු ඉතිරි වන කොටස පුන්නක්ක නමින් හැඳින්වේ.

උදා:- පොල් පුන්නක්ක

තල පුන්නක්ක

රටකුජ පුන්නක්ක



පොල් පුන්නක්ක



තල පුන්නක්ක

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

- මාල කුඩා :- මත්ස්‍ය නිෂ්පාදනයේ දී ඉවත ලත කොටස් වියලා කුඩා කර සාදා ගන්නා සත්ත්ව ආහාරයකි.
- කරවල කුඩා :- කරවල ගබඩාවල ඉතිරි වන, මිනිස් පරිභෝජනයට තුළදුසු කරවල කුඩා කර සාදා ගන්නා සත්ත්ව ආහාරයකි.
- සත්ත්ව ඇට කටු කුඩා :- මස් නිෂ්පාදනයේ අතුරු එළයක් වන සත්ත්ව ඇටකටු තම්බා කුඩා කර සාදා ගන්නා සත්ත්ව ආහාරයකි.
- සිජ්ජි කටු කුඩා :- බෙලි කටු කුඩා කර සාදා ගන්නා සත්ත්ව ආහාරයකි.



මාල කුඩා



සත්ත්ව ඇට කටු කුඩා



සිජ්ජි කටු කුඩා

ක්‍රියාකාරකම 1.12

බඳගේ නිව්‍ය හා ගෙවත්ත ඇසුරෙන් සපයා ගත හැකි සත්ත්ව ආහාර වර්ග ලැයිස්තුවක් පහත දැක්වෙන වගුවට අනුව සකස් කරන්න. මේ සඳහා ඔබේ පවුලේ වැඩිහිටියන්ගේ සහාය ලබා ගන්න.

දළ ආහාර	සාන්ද ආහාර

ආහාර මගින් සක්‍රීත ලබා දෙන පෝෂක

- ගක්ති ජනක ආහාර - කාබොහයිඩ්‍රොට් හා ලිපිඩ බහුල ව අඩංගු ආහාර වේ. මේවායින් සත්ත්වයින්ට අවශ්‍ය ගක්තිය සපයනු ලැබේ.
දිදා:- සුණු සහල්, බඩු ඉරිගු
- වර්ධක ආහාර - පෝෂීන් බහුල ව අඩංගු ආහාර වේ. මේවා සත්ත්වයින්ගේ ගරීර වර්ධනයට අවශ්‍ය වේ.
දිදා:- ප්‍රූන්නක්කු වර්ග
- ආරක්ෂක ආහාර - විවිධ හා බනිජ ලබා දෙන ආහාර මේට අයත් ය.
දිදා:- සත්ත්ව ඇට කටු කුඩා, සිජ්ජි කටු කුඩා, පලා වර්ග

සතුන්ට ආහාර දීමේ දී සලකා බැලිය යුතු කරණු

විවිධ වර්ගයේ සතුන් ගන්නා ආහාර වර්ග ද විවිධ ය. අවශ්‍ය ආහාර ප්‍රමාණ ද විවිධ ය. ආහාර ගන්නා ආකාර ද විවිධ ය. සතුන් ඇති කරන ආකාරය අනුව ද, ඔවුන් පසු වන වර්ධන අවධිය අනුව ද ආහාර ලබා දීමේ ක්‍රම විවිධාකාර වේ. එබැවින් සතුන්ට ආහාර දීමේ දී සලකා බැලිය යුතු කරණු පිළිබඳ ව අපි අවධානය යොමු කරමු.

• සත්ත්ව වර්ගය

ගවයා, එළවා සහ බැටුවා ගාක හක්ෂකයේ ය. ඔවුන්ට දළ තන්තු අධික ඉතා රාෂ්‍ය ආහාර වූව ද පිරිණය කර පෝෂණය ලබා ගත හැකි ය. ඒ සඳහා ඔවුන්ගේ ආහාර මාර්ග විශේෂයෙන් සකස් වී ඇත. එබැවින් ඔවුන්ගේ ආහාර ලෙස තාණ ආදි දළ ආහාර වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකි වේ.

කුකුලන් හා තාරාවන් සර්ව හක්ෂකයේ ය. එනම් ගාකමය මෙන් ම සත්ත්වමය ආහාර ද අනුහුත කරති. ඔවුන්ට රාෂ්‍ය ආහාර පිරිණය කිරීමේ විශේෂ හැකියාවක් නොමැති බැවින් සාන්ද ආහාර වැඩිපුර ලබා දීම අවශ්‍ය වේ.

• සත්ත්වයින් සිටින වර්ධන අවධිය

වයස් මට්ටම අනුව සතුන් විවිධ වර්ධන අවධිවල සිටිති. ඒ අනුව සත්ත්වයින් සිටින අවධි කිහිපයකි. ඒවා නම් පැටවි අවධිය, වැඩින අවධිය, පැටවුන් හෝ බිත්තර දමන අවධිය වේ.

ගවයින්ගේ වර්ධන අවධි

පැටවි අවධියේ පසුවන ගවයින්ට මධ්‍යිකිර බීමට ඉඩ හරින අතර වර්ධනය වන විට දළ ආහාර හා සාන්ද ආහාර ලබා දිය යුතු වේ. මෙහි දී දළ ආහාරවලට අමතරව වර්ධක ආහාර ලෙස ප්‍රාන්නක්කු ආදිය ලබා දීම වැදගත් වේ. ගැබිගත් හා කිරී ලබා ගන්නා දෙනුන්ට ද, වඩාත් පෝෂණදායක දළ ආහාර සමග සාන්ද ආහාර ලබා දිය යුතු ය.

කුකුලන්ගේ වර්ධන අවධි



පැටවි අවධිය



වැඩින අවධිය



බිත්තර දමන අවධිය

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

වයස් මට්ටම අනුව කුකුලන් සිටින අවධි පිළිබඳ ව ද අපගේ අවධානය යොමු කරමු. එම විවිධ අවධිවලට අවශ්‍ය පෝෂණය ලැබෙන පරිදි සකස් කරන ලද ආහාර මිශ්‍රණ වෙළෙඳපාලන් මිල දී ගත හැකි ය.

අවධිය	ලබා දෙන ආහාර මිශ්‍රණයේ නම
පැටව් අවධිය	චික් මැෂ්
වැඩින අවධිය	ග්‍රෝවර් මැෂ්
බිත්තර දමන අවධිය	ලේයරස් මැෂ්



• සතුන් ඇති කරන ක්‍රම

ගෙවන්තක සතුන් ඇති කිරීමේ දී අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයකි. සතුන් ඇති කරනු ලබන ක්‍රමය අනුව ආහාර ලබා දෙන ආකාරය වෙනස් වේ.

විශාල ගෙවතු ඇති විට සතුන්ට නිදුල්ලේ ඇවිද පරිසරයෙන් අවශ්‍ය තරම් ආහාර සොයා ගැනීමට අවකාශ ලබා දේ. ඇතැම් විට රාක්ෂණය ලැග සිටීමට පමණක් නිවාස ලෙස ගව මුඩු, කුකුල් කුඩා ආදිය සපයනු ලැබේ.

මෙම ක්‍රමයට සතුන් ඇති කරන විට පහත දැක්වෙන ආකාරයට ආහාර සපයනු ලැබේ.

උලා කැමට තණ බිම වෙත යැවීම (උදා:- ගවයන්)

අහුලාගෙන කැමට පරිසරයට මුදා හැරීම (උදා:- කුකුලන්, තාරවන්)

නොමිලේ බෙදා හැරීම සඳහා ය.



උලා කැම



අපුලාගෙන කැම

ගෙවතුවල ඉඩකඩ සීමිත විට ද්‍රවසේ වැඩි කාලයක් සතුන් නිවාස තුළ තබාගන්නා අතර ආහාර සතුන් ලගට ගෙනවිත් දෙනු ලැබේ.

තෙන කපා ගෙනවිත් නිවාස තුළ ඇති ආහාර බලුන්වලට දුමීම
උදා:- ගවයන්ට

කොළ අතු කඩා නිවාස තුළ එල්ලා තැබීම
උදා:- එළවන්ට

සාන්දු ආහාර මේගුණ, ආහාර බලුන්වලට දුමීම
උදා:- ගවයින්ට/කුකුලන්ට



ගවයින්ට ආහාර සැපයීම



කුකුලන්ට ආහාර සැපයීම

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

ත්‍රියාකාරකම

වැඩෙන කිකිලි පැටවුන් සඳහා ආහාර මිශ්‍රණයක් සාදමු.

සපයා ගත යුතු ද්‍රව්‍ය (මිශ්‍රණය කිලෝග්‍රැම් 1ක් සඳහා)

හාල් නිවුඩු	ගැමීම් 350
බඩ ඉරිගු කුඩා	ගැමීම් 200
පොල් පූන්නක්කු	ගැමීම් 150
සුණු සහල්	ගැමීම් 100
මුං ඇට කුඩා	ගැමීම් 100
කරවල කුඩා	ගැමීම් 50
සිජ්ඡි කටු කුඩා	ගැමීම් 25
වියලා කුඩා කරගත් ඉපිල් ඉපිල් පත්‍ර	ගැමීම් 25

(මේ සඳහා ඔබගේ ප්‍රදේශයේ සුලභව පවතින වෙනත් ආහාර ද්‍රව්‍ය ද යොදා ගත හැකි ය.)

මිශ්‍රණය සැකකීම

මෙහි දී වැදගත් වන්නේ සියලු ම පොෂක, මිශ්‍රණය තුළ සම ව පැතිරී තිබෙන අයුරින් මිශ්‍ර කිරීම යි. මේ සඳහා අඩු ප්‍රමාණවලින් ඇති ද්‍රව්‍යවලින් මිශ්‍ර කිරීම ආරම්භ කර වැඩි ප්‍රමාණවලින් ඇති ද්‍රව්‍ය දක්වා අනු පිළිවෙළින් මිශ්‍ර කිරීම අවශ්‍ය වේ. ඒ අනුව මූලින් ම සිජ්ඡි කටු කුඩා හා ඉපිල් ඉපිල් පත්‍ර කුඩා හොඳින් මිශ්‍ර කර එයට කරවල කුඩා ද, එයට මුංඇට කුඩා ද, එයට සුණු සහල් ද, එයට කුඩා කරගත් පොල් පූන්නක්කු ද, එයට බඩ ඉරිගු කුඩා ද අනුපිළිවෙළින් දමම්න් ඉතා හොඳින් මිශ්‍ර කළ යුතු ය. මෙම මිශ්‍රණය හාල් නිවුඩුවලට එකතු කර හොඳින් කළවම් කරන්න. වැඩෙන කිකිලි පැටවුන්ට ආහාර ලෙස දිය හැකි වේ.

මෙම මිශ්‍රණය වියලි ස්ථානයක ගබඩා කර තැබිය හැකි ය.